



මානව සම්පත් අභිවර්ධන ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව
ශ්‍රම අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - I කොටස - 2015/2016
(දෙවන සෙමෙස්තරය)
(පවත්වන ලද්දේ 2018 ජුනි/ ජූලි)
BLE 107- ගිණුම්කරණ මූලධර්ම

අයදුම්කරුවන්ට උපදෙස් :

- (1) පළමුවන ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහක් (05) සඳහා පමණක් පිළිතුරු සැපයිය යුතුය.
- (2) කාලය පැය තුනයි.(03)
- (3) මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හතකින් (07)සහ පිටු හයකින් (06) සමන්විත වේ.
- (4) ගණක යන්ත්‍ර භාවිතා කළ හැක.
- (5) සෑම ප්‍රශ්නයකටම පිළිතුරු අලුත් පිටුවකින් ආරම්භ කළ යුතුය.
- (6) පිළිතුරු පත්‍රයේ සියලුම පිටුවල විභාග අංකය යොදන්න.
- (7) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණයවී නොතිබේ නම් කරුණාකර වහාම ඒ බව ශාලාධිපතිට දැනුම් දෙන්න.

ප්‍රශ්න අංක 01

“අමාලි සෙක්ටර්” අදාලව 2018.3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙළ කල ශේෂ පිරික්සුම පහත දැක් වේ.

විස්තරය	තර ශේෂය (රුපියල්)	බැර ශේෂය (රුපියල්)
විකුණුම් ආදායම්		11,500,000
බඩුතොගය (2017/4/01)	550,000	
ගැනුම්	1,650,000	
ආපසු වවුම්	1,500,000	
ආපසු යැවුම්		105,000
ගෙන ඒමේ කුලී	80,000	
කීරු බදු	820,000	
පොලී ආදායම්		1,600,000
ලාභාංශ ආදායම්		6,720,000
ජල බිල්පත් ගාස්තු	150,000	
ලීබඩු උපකරණ (පිරිවැය)	2,950,000	
මෝටර් රථ (පිරිවැය)	1,120,000	
ඉඩම් (පිරිවැය)	2,900,000	
ගොඩනැගිලි (පිරිවැය)	3,500,000	
ලීබඩු උපකරණ (ක්ෂය සඳහා වෙන් කිරීම් 2017/04/01 දිනට)		1,200,000
මෝටර් රථ (ක්ෂය සඳහා වෙන් කිරීම් 2017/04/01 දිනට)		825,000
ගොඩනැගිලි (ක්ෂය සඳහා වෙන් කිරීම් 2017/04/01 දිනට)		900,000
හැවිගාස්තු	855,000	
ආයෝජන	4,500,000	
කීර්තිනාමය	3,000,000	
වැටුප් හා වේතන	1,500,000	
බැංකු ණය පොලී වියදම්	165,000	
උකස් ණය පොලී වියදම්	250,000	
ගබඩා හඬන්තු වියදම්	575,000	
ප්‍රචාරණ වියදම්	250,000	
ලිපි දූව්‍ය වියදම්	235,000	

විගණන ගාස්තු	180,000	
විදුලි වියදම්	500,000	
කාර්යාල බදු කුලී ගාස්තු	650,000	
රක්ෂණ ගාස්තු	1,405,000	
බැංකු ණය (12% වාර්ෂික ණය පොලී අනුපාතය යටතේ)		1,700,000
මුදල්	1,450,000	
උකස් ණය (13% වාර්ෂික ණය පොලී අනුපාතය යටතේ)		2,800,000
ප්‍රාග්ධනය		6,000,000
විවිධ ආදායම්		1,085,000
වෙළෙඳ ණය ගැතියෝ	3,300,000	
වෙළෙඳ ණය හිමියෝ		1,600,000
බැංකු ශේෂය	2,000,000	
මුළු වටිනාකම	36,035,000	36,035,000

අතිරේක තොරතුරු,

2018.3.31 දිනට ඉතිරි බඩු තොගයේ වටිනාකම පිරිවැය මත රු. 620,000 කි.

2018.3.31 දිනට ගෙවිය යුතු විදුලි වියදම් රු. 50,000 ක් වන අතර උපරිත ප්‍රචාරණ වියදම් රු. 40, 000ක් වේ.

2018.3.31 දිනට කලින් ගෙවූ රක්ෂණ ගාස්තු රු. 5,000ක් වේ.

2018.3.31 දිනට ලැබිය යුතු ලාභාංශ ආදායම් රු. 80,000ක් වේ.

වර්ෂය තුළදී ලැබී ඇති විවිධ ආදායම් වලින් රු. 85, 000ක අගයක් ලැබී ඇත්තේ ඉදිරි ගිණුම්කරණ කාල පරිච්ඡේදය සඳහා වේ.

ගොඩනැගිලි , මෝටර් රථ හා ලී බඩු උපකරණ සරල මාර්ග ක්‍රමය මත පිළිවෙලින් 5%, 10% බැගින් හා 20% බැගින් වාර්ෂිකව ක්ෂය කල යුතුය.

උකස් ණය සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය 13% කි. උකස් ණය පහසුකම් 2017.10.01 දින සිට ලබා ගෙන ඇත.

බැංකු ණය සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය 12% කි. බැංකු ණය පහසුකම් 2017.04.01 දින සිට ලබා ගෙන ඇත.

මේ අනුව ඔබ විසින්,

- I. 2018.3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය (ලකුණු 20)
- II. 2018.3.31 දිනට ශේෂ පත්‍රය පිළියෙළ කරන්න (ලකුණු 20)

ප්‍රශ්න අංක 02

පහත සඳහන් එක් එක් ගනුදෙනු ගිණුම්කරණ සම්කරණයේ පෙන්වා ලාභ සම්කරණය ඇසුරින් ලාභය ගණනය කරන්න .

1. අයිතිකරු විසින් රු. 5,000,000 ක මුදලක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යෙදවීම
2. රු. 1250,000 ක පිරිවැය වන ඉඩම් ගොඩනැගිලි මිලට ගැනීම
3. රු. 400,000ක වටිනා යන්ත්‍ර සූත්‍ර මිලට ගැනීම
4. රු. 150,000ක වටිනා ගෘහ නාණ්ඩ මිලට ගැනීම
5. අත්පිට ගනුම් රු. 840,000
6. ණයට ගනුම් රු. 340,000
7. අත්පිට විකුණුම් රු. 1,240,000
8. ණයට විකුණුම් රු. 210,000
9. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම රු. 160,000
10. ණය හිමියන්ට රු. 250,000ක මුදල් ගෙවීම
11. ණයගැතියන්ට චරෙහිව කපා හල බොල් ණය රු.1,200
12. විදුලිය වියදම් ගෙවීම් රු. 14,500
13. ගෙවූ බදු කුලී රු. 20,000
14. ගෙවූ දුරකථන ගාස්තු රු. 1,800
15. බැංකු ගිණුමට රු. 50,000ක් තැන්පත්කිරීම
16. ස්ථාවර තැන්පත් ගිණුමක රු. 100,000ක් තැන්පත් කිරීම
17. බැංකු මුදලින් ගෙවූ රක්ෂණ ගාස්තුරු. 10,000
18. වෙක්පතක් මගින් ගෙවූ වරිපනම් වියදම් රු. 5,500
19. රු. 6000 ක වෙක්පතක් නිකුත් කර ලිපි දූව් මිලදීගැනීම
20. රු. 50,000ක් වටිනා ආයෝජන මිලදී ගැනීම
21. රු. 50,000ක් බැංකු ණයක් ලබා ගැනීම
22. රු. 25,000ක උකස් ණයක් ලබා ගැනීම
23. ණය හිමියන්ට රු. 30,000ක් වටිනා වෙක් පතක් නිකුත් කිරීම
24. වෙක් පතක් නිකුත් කර රු. 20,000ක් වටිනා උපකරණ මිලදී ගැනීම
25. ලද ගෙවල් කුලී ආදායම රු. 3,600
26. ලද විවිධ ආදායම් රු. 2,000
27. ගෙවූ විගණන ගාස්තු රු. 2,500
28. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා රු. 10,000ක මුදලක් වෙක් පතක් මගින් ලබා ගැනීම
29. ගෙවූ විකුණුම් කොමිස් රු. 8,000
30. ගෙවූ ඇසුරුම් ගාස්තුරු. 6,000

(ලකුණු 15)

ප්‍රශ්න අංක 03

ABC සමාගම් නිෂ්පාදන කටයුතු කරන ව්‍යාපාරයක් වන අතර එම ව්‍යාපාරයට අදාළව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු උපුටා ගෙන ඇත.

විස්තරය	වටිනාකම (රුපියල්)
2017.01.01 දිනට අමුද්‍රව්‍ය තොගය	500,000
අමුද්‍රව්‍ය ගැනුම්	1,500,000
අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලී	55,000
අමුද්‍රව්‍ය ආයතන තීරු ගාස්තු	240,000
2017.12.31 දිනට අමුද්‍රව්‍ය තොගය	400,000
2017.01.01 දිනට නොනිමි තොග	1,250,000
2017.12.31 දිනට නොනිමි තොග	110,000
සෘජු නිෂ්පාදන වැටුප්	550,000
ආපසු යැවූ අමුද්‍රව්‍ය	500,000
නිෂ්පාදන පුරස්කාර වියදම්	200,000
කම්හල් සේවක වේතන	400,000
කම්හල් බදු කුලී	240,000
කම්හල් රක්ෂණ	180,000
කම්හල් වරිපනම්	20,000
ඉන්ධන හා බලය	75,000
කම්හල් විදුලිය	270,000

අවශ්‍ය වන්නේ,

2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ගිණුම පිළියෙළ කොට පහත සඳහන් වටිනාකම් ගණනය කරන්න.

- පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය (ලකුණු 3)
- නිෂ්පාදන ප්‍රාථමික පිරිවැය (ලකුණු 3)
- නිෂ්පාදන පිරිවැය (ලකුණු 5)
- නිෂ්පාදිත භාණ්ඩ කම්හලෙන් වෙලඳ සැලට මාරු කරනුයේ නිෂ්පාදන පිරිවැය මත 10% ක ලාභ ආන්තිකයක් එකතු කිරීමෙන් නම් ආදායම් ප්‍රකාශයට මාරු වන නිෂ්පාදිත වටිනාකම (ලකුණු 4)

ප්‍රශ්න අංක 04

පෙරේරා සමාගමට අදාළව 2018 මාර්තු 31 දිනෙන් අවසන් මාසය සඳහා පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කර ඇත.

දිනය	විස්තරය	ප්‍රමාණය (ලීටර)	ඒකක මිල(රු)
01-මාර්තු-18	ගැනුම් GRN 105	2,000	24.50
03-මාර්තු-18	ගැනුම් GRN155	2,000	25.00
05-මාර්තු-18	විකුණුම් Job 1223	2,500	
09-මාර්තු-18	ගැනුම් GRN169	3,000	25.10
10-මාර්තු-18	විකුණුම් Job 1334	2,200	
12-මාර්තු-18	ගැනුම් GRN178	2,000	24.60
15-මාර්තු-18	විකුණුම් Job 1339	3,100	
18-මාර්තු-18	ගැනුම් GRN196	3,500	25.30
21-මාර්තු-18	විකුණුම් Job 1348	1,800	
25-මාර්තු-18	විකුණුම් Job 1352	2,700	

ඔබ විසින්,

1. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 5 ට අනුව "චේතනාසික පිරිවැය" හා "ශුද්ධ උපලබ්ධි අගය" පැහැදිලි කරන්න.
(ලකුණු 5)
2. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමය (FIFO) මත 2018 මාර්තු 31 දිනෙන් අවසන් මාසයේ අවසන් තොගය ගණනය කරන්න
(ලකුණු 5)
3. සාමාන්‍ය ධර තැබීමේ ක්‍රමය (AWCO) මත 2018 මාර්තු 31 දිනෙන් අවසන් මාසයේ අවසන් තොගය ගණනය කරන්න
(ලකුණු 5)

ප්‍රශ්න අංක 05

සිංහ සමාගමේ 2015/2016 හා 2014/2015 මූල්‍ය වර්ෂයන් සඳහා පහත තොරතුරු ඉදිරිපත් කර ඇත.

	2015/2016 (රුපියල්)	2014/2015 (රුපියල්)
අවසන් හිමි තොග	200,000	185,000
ණයට විකුණුම්	5,000,000	4,500,000
විකුණුම් පිරිවැය	2,500,000	1,025,000
මෙහෙයුම් ලාභය	2,025,000	2,400,000
බදු පසු ශුද්ධ ලාභය	1,070,000	1,705,000
ණය ගැතියෝ	600,000	400,000
ණය හිමියෝ	200,000	400,000
ණයට ගැනුම්	2,850,000	1,845,000
කලින් ගෙවූ වියදම්	245,000	185,000
ගෙවිය යුතු වියදම්	286,000	145,000
ප්‍රාග්ධන හිමිකම	4,000,000	4,000,000
ණයකර නිකුත්ව	1,400,000	1,200,000
බැංකු ණය	1,850,000	1,500,000
ණයකර පොලී වියදම්	365,000	250,000
බැංකු ණය පොලී වියදම්	185,000	150,000
ස්ථාවර වත්කම්	9,000,000	8,500,000

ඔබ විසින් සිංහ සමාගමට අදාළ ලාභදායීත්වය හා තෝලන අනුපාත විශ්ලේෂණය කර වාර්තාවක් පිළියෙළ කරන්න.

(ලකුණු 15)

ප්‍රශ්න අංක 06

පිරිස් සමාගම විසින් පවත්වා ගෙන යන බැංකු ජංගම ගිණුමට අදාළව 2017 ජනවාරි 31 දිනට ව්‍යාපාරයේ පොත් වල ඇති බැංකු ගිණුමට අනුව වාසිදායක බැංකු ශේෂය රු. 124,500කි. ජනවාරි මාසයට අදාළ බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශනය පරීක්ෂා කිරීමෙන් පහත සඳහන් කරුණු හෙළිදරව් කර ගන්නා ලදී.

1. පිරිස් සමාගම විසින් ජනවාරි මාසය තුල බැංකු ගිණුමේ තැන්පත් කල චෙක් පත් වලින් රු. 45,000ක චෙක් පත් ජනවාරි මාසය තුල නිෂ්කාශනය වී නොමැත.
2. පිරිස් සමාගම විසින් ජනවාරි මාසය තුල නිකුත් කරන ලද චෙක්පත් වලින් රු. 35,000ක චෙක් පත් මාසය අවසානයේ ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් වී නොමැත .
3. පිරිස් සමාගමේ ස්ථාවර නියෝග මත බැංකුව විසින් කරන ලද රු. 9,500ක රක්ෂණ ගාස්තු ගෙවීම්, පොත්වල ඇති බැංකු ගිණුමේ සටහන් වී නොමැත .
4. පිරිස් සමාගමේ බැංකු ගිණුමට ලැබී ඇති රු. 75,000ක ආයෝජන ආදායම් සමාගමේ පොත් වල සටහන් වී නොමැත
5. පිරිස් සමාගමේ බැංකු ගිණුමට සිදුකරන ලද රු. 45,000ක ණයගැති ප්‍රේෂණ, සමාගම ගිණුම් පොත්වල සටහන් වී නොමැත.
6. බැංකුව විසින් සමාගමේ බැංකු ගිණුමෙන් අය කර ගෙන ඇති බැංකු ගාස්තු රු. 5,000 කි.
7. පිරිස් සමාගමේ පොත්වල ඇති බැංකු ගිණුමේ හර පැත්ත රු. 10,000ක් වැඩිපුර එකතු කර ඇත.

ඉහත තොරතුරු ඇසුරින් ඔබ විසින් 2017 ජනවාරි 31 දිනට සංශෝධිත මුදල් පොත හා බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙළ කරන්න.

(ලකුණු 15)

ප්‍රශ්න අංක 07

1. මුදල් ප්‍රවාහ ප්‍රකාශයට අදාළ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මුදල් ප්‍රවාහයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය වේ. එම වර්ගීකරණය හඳුනාගෙන ඒවාට අදාළ නිදසුන් දක්වන්න.

(ලකුණු 5)

2. පහත සඳහන් අයිතම කෙටියෙන් පැහැදිලි කරන්න

- a) මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය
- b) බැංකු සැසඳුම් ප්‍රකාශය හා බැංකු ප්‍රකාශය
- c) ආරක්ෂණ සංකල්පය හා යථාරූපී සංකල්පය
- d) සංගතතා සංකල්පය හා ගැලපුම් සංකල්පය
- e) තොග මිලදී ගැනීමේ පිරිවැය හා තොගවල පරිවර්තන පිරිවැය

(ලකුණු 10)
